



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development



කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය - සමාජ ආරක්ෂණ අංශය
மகளிர், சிறுவர் அலுவலகம் மற்றும் சமூக பாதுகாப்பு அமைச்சு - சமூகபாதுகாப்பு பிரிவு
Ministry of Women, Child Affairs and Social Security - Social Security Division

මගේ අංකය DSD/HO/DG/වක්‍රලේඛ
எனது இல
My No

ඔබේ අංකය
உமது இல
Your No

දිනය2020.05.12.....
திகதி
Date

දිස්ත්‍රික් ලේකම්/දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්,
දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ,
ප්‍රාදේශීය ලේකම්,
දිස්ත්‍රික් සමෘද්ධි නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂ,
ප්‍රාදේශීය සමෘද්ධි මූලස්ථාන කළමනාකරු,
සමෘද්ධි බැංකු සමිති කළමනාකරු හා බැංකු කළමනාකරු,
සමෘද්ධි සංවර්ධන නිලධාරී,
සමෘද්ධි බැංකු සමිති සහාපති හා බැංකු සහාපති.

එකවර ගෙවනු ලබන සමාජ ප්‍රතිලාභ රුපියල් 5,000/-ක (පන්දහසක) දීමනාව ගෙවීම.

උක්ත කරුණට අදාලව සමාංක දරණ 2020.04.10 දිනැති වක්‍රලේඛය හා බැඳේ.

02. එම වක්‍රලේඛයේ සඳහන් පරිදි “ සහන පියවර හා අරුණළ සහන” යටතේ රුපියල් 5,000/- ක (පන්දහසක) ණය අත්තිකාරම් ලබා ගෙන ඇති, දැනට සමෘද්ධි සහනාධාර ලබන පවුල් සඳහා ගෙවන ලද සමාජ ප්‍රතිලාභ රුපියල් 5,000/- ක දීමනාවක් ලෙස පරිවර්තනය කිරීමට උපදෙස් ලබා දී ඇත.
03. එසේම, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද අංක PTF/03/2020(ii), (iii), (iv) හා (v) යන වක්‍රලේඛ මගින් දක්වා ඇති පරිදි ජීවනෝපාය මාර්ග අහිමි වූ පවුල් හා අභියාචනා මගින් තෝරා ගත් පවුල් සඳහා ද මෙම සමාජ ප්‍රතිලාභ දීමනාව ගෙවිය යුතු වේ.
04. මේ අනුව, “ සහන පියවර හා අරුණළ සහන” යටතේ ණය අත්තිකාරම් ලබාගත් දැනට සමෘද්ධි සහනාධාර ලබන ප්‍රතිලාභීන් හැර අනිකුත් ප්‍රතිලාභීන්හට ඉහත සඳහන් කුමන හෝ අවස්ථාවක් යටතේ සමාජ ප්‍රතිලාභ රුපියල් 5,000/- ක දීමනාව සඳහා හිමිකම් ලබන්නේ නම් , එම ප්‍රතිලාභී නාමලේඛණ ද ඇතුළත් වන පරිදි ග්‍රාමීය කමිටු නිර්දේශය හා ප්‍රාදේශීය ලේකම් අනුමැතිය ලබා ගෙන ගෙවීම් කිරීමට කටයුතු කර තිබිය යුතු ය.
05. එහෙත්, ණය අත්තිකාරම් ලබාගත් යම් සමාජ ප්‍රතිලාභ දීමනා හිමි ප්‍රතිලාභියකු වෙනුවෙන් ග්‍රාමීය කමිටු නිර්දේශය හා ප්‍රාදේශීය ලේකම් අනුමැතිය ලබා ගෙන ගෙවීම් කර නොමැති නම් , අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද අංක PTF/03/2020 (iv) හා 2020.04.20 දිනැති වක්‍රලේඛයේ 3 වන ඡේදයේ 6 වන අනු අංකය යටතේ සඳහන් වන පරිදි අභියාචනා ලේඛණයක් සකස් කර අනුමත කර ගැනීමෙන් පසු ගෙවීම් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇතැයි විශ්වාස කරමි.

06. ඉහත අනුමත කර ගත් අභියාචනා ලේඛණයට අනුව සමාජ ප්‍රතිලාභ දීමනා ගෙවීම සඳහා දෙපාර්තමේන්තුව ලබාදුන් මුදල් ප්‍රමාණවත් නොවන්නේ නම් , "මුදල් හර" වවුචරය භාවිතා කර පහත සඳහන් පරිදි ගිණුම් සටහන් තබා දීමනා ගෙවීමෙන් පසු එම මුදල් ප්‍රතිපූර්ණය කර ගැනීමට කටයුතු කළ යුතු ය.

- සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිපූර්ණය කරගත යුතු අඩු ආදායම්ලාභීන්ට ගෙවන ලද සමාජ ප්‍රතිලාභ දීමනා ගිණුම (කේත අංකය3319) හර
- අත ඉතිරි මුදල් ගිණුම බැර

07. මේ යටතේ අභියාචනා ලේඛනගත කළ ප්‍රතිලාභීන් සංඛ්‍යාව හා ප්‍රතිපූර්ණය කර ගත යුතු මුදල ඇතුළත් ලේඛනයක් සකස් කර 2020.05.15 දිනට පෙර දෙපාර්තමේන්තුවේ "සහනාධාර අංශය (divirelief@gmail.com) " හා "ක්ෂද්‍ර මූල්‍ය අංශය (bank@samurdhi.gov.lk) " වෙත විද්‍යුත් තැපෑලෙන් එවීමට කටයුතු කළ යුතු ය.

08. මෙම සමාජ ප්‍රතිලාභ දීමනාව ගෙවීමේ දී , එම මුදලින් සමෘද්ධි බැංකුව විසින් ලබා දුන් ණය අයකර ගැනීමට කටයුතු නොකළ යුතු ය.

09. චක්‍රලේඛ උපදෙස් අනුව සමාජ ප්‍රතිලාභ රුපියල් 5,000/-ක දීමනාව සඳහා හිමිකම් ලැබූව ද “ සහන පියවර හා අරුණඵ සහන” යටතේ ණය අත්තිකාරම් ලබා ගත් ප්‍රතිලාභීන් වෙත ලබා දුන් ණය අත්තිකාරම් සාමාන්‍ය ණය මෙන් චක්‍රලේඛ උපදෙස් අනුව සහන කාලයෙන් පසුව අයකර ගැනීමට කටයුතු කළ යුතු ය.

10. ණය අත්තිකාරම් රුපියල් 5,000/- (පන්දහස) ලබාගත් ප්‍රතිලාභීන් අතුරින් යම් සුළු පිරිසකට රජය ලබා දෙන සමාජ ප්‍රතිලාභ දීමනාව නොලැබී ඇති බවට , පැමිණිලි ලැබී ඇති හෙයින් එම ප්‍රතිලාභීන්ට සහනයක් ලබාදීම සඳහා මෙම උපදෙස් නිකුත් කර ඇති බව කාරුණිකව සඳහන් කරමි.


 ආර්.පී.බී.තිලකසිරි
 අධ්‍යක්ෂ ජනරාල්

පිටපත් :-

- | | | |
|--|---|----------------------------------|
| <ol style="list-style-type: none"> 1. කාන්තා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍ය ගරු පවිත්‍රා වන්තිආරච්චි මැතිණිය 2. අග්‍රාමාත්‍ය ලේකම්, ගාමිණී එස්. සෙනරත් මහතා 3. ලේකම්, කාන්තා, ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය 4. රාජ්‍ය ලේකම් ,සමාජ ආරක්ෂණ අංශය 5. අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්/ සම ලේකම් , ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය ඇන්ටන් පෙරේරා මහතා 6. විගණකාධිපති ,විගණකාධිපති දෙපාර්තමේන්තුව 7. ප්‍රධාන අභ්‍යන්තර විගණක, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 8. අධ්‍යක්ෂ, ක්ෂද්‍ර මූල්‍ය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව 9. සියළුම අංශ ප්‍රධානීන්, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව | } | <p>- කා.දැ.ස</p> <p>- අ.ක.ස.</p> |
|--|---|----------------------------------|

